

වික්ද්‍යාණය පිළිබඳ පාලි මූලාශ්‍රයාගත ඉගැන්වීම් සහ
යෝගාචාර දරුණුයේ ආලය විජානය අතර
තුළනාත්මක අධ්‍යාපනයක්

කැලණීය විශ්වවිද්‍යාලයේ මානවගාස්තු පීඩ්‍යේ, පාලි හා
බොද්ධ අධ්‍යාපන අංශයේ බොද්ධ දරුණුය පිළිබඳ
දරුණුපති උපාධිය සඳහා ඉදිරිපත් කරන පරියේෂණ
නිබන්ධය

කරපික්කඩ සෝජිත හිමි,

FGS/04/MPhil/10/2013/02,

ගෞරව ගාස්තුවේදී,

කැලණීය විශ්වවිද්‍යාලය

කැලණීය

2017 - අගෝස්තු

හැඳින්වීම

පර්යේෂණ මාත්‍රකාව

වික්‍රේතුණය පිළිබඳ පාලි මූලාග්‍රයාගත ඉගැන්වීම් සහ යෝගාචාර දාර්ශනයේ ආලය වියානය අතර තුළනාත්මක අධ්‍යයනයක්

මාත්‍රකාව හැඳින්වීම

බෙඳාද දාර්ශනික ලෝකයේ මෙන්ම බටහිර මතොෂ විද්‍යාව, පාර්හොතික විද්‍යාව ඇතුළු කෙෂ්ත ගණනාවකම සාකච්ඡාවට ලක් වූ දාර්ශනික සංකල්පයක් ලෙස වික්‍රේතුණ සංකල්පය පෙන්වා දිය හැකි අතර, මෙය ප්‍රස්ථාත රාජියක් ඔස්සේ සාකච්ඡාවට හාජනය වූවකි.

ආදි බුදුසමය දෙස විමසා බැලීමේදී ද වික්‍රේතුණය පිළිබඳ නොයෙකුත් අර්ථ විශ්ලේෂණ රාජියක් දක්නට ලැබෙන අතර, ඉන් බොහෝමයක් නිප්පරියාය දේශනාවන් ය. එම ඉගැන්වීම් ක්‍රමයෙන් සංවර්ධනය වන්නා වූ සමයාන්තර බෙඳාද ඉගැන්වීම් තුළ, වික්‍රේතුණ සංකල්පය පිළිබඳ දක්නට ලැබෙනුයේ බහුවිධ වූ අර්ථ විශ්ලේෂණයන් ය. ක්‍රි:ව: 04 වන සියවසේ දී නිර්මාණය වන්නා වූ යෝගාචාර වියානවාදී බෙඳාද දාර්ශනික සම්ප්‍රදාය තුළ වික්‍රේතුණය පිළිබඳ පුළුල් වූ අර්ථ විශ්ලේෂණයක් හමු වේ. එම ඉගැන්වීම් සඳහා ද පෙළ දහමේ වූ මුල්‍යීය පදනම් වී ඇති අතර, නිප්පරියාය වූ දේශනා රාජියක් යෝගාචාර දාර්ශනය තුළ පරියාය වශයෙන් ඉදිරිපත් කරනු ලබයි.

එහි ප්‍රතිඵලයක් ලෙස යෝගාචාරීනු ඉදිරිපත් කරන්නා වූ ආලය වියාන සංකල්පය දාර්ශනික වශයෙන් මෙන්ම තර්කානුකුල පදනමකින් යුක්ත වූවකි. නමුත් ආලය වියානය පිළිබඳ මුල්‍යීය රාජියක් ආදි බුදුභාම තුළ දක්නට ලැබෙන බැවින්, ආලය වියාන සංකල්පය යෝගාචාර සම්ප්‍රදායේ ම නිර්මාණයක් ලෙස දැක්විය නොහැක. එමෙන්ම එය ආදි බුදුසමය හා ගැලැපීමේ දී පෙළ දහම හා සාපුරු සමානවියක් ද දක්නට නොලැබේ.

මිට අමතරව බටහිර දාර්ශනික ලෝකය තුළ ද වියානය පිළිබඳ නොයෙකුත් විශ්ලේෂණයන් ඉදිරිපත් වී ඇත. විශ්ලේෂයෙන් හොතික සාධක පදනම්ව වියානයේ කියාකාරීන්වයේ ස්වභාවය දක්වීමට ඔවුනු උත්සහ ගෙන ඇත. මේ සඳහා ආදි බෙඳාද, යෝගාචාර වියානවාදී සම්ප්‍රදායානුගත වියානවාදී විග්‍රහයන් ද ඔවුනු අධ්‍යයනය කොට ඇති ආකාරය දැකගත හැකිය.

අපගේ මෙම තිබන්ධිකාව මගින් ප්‍රාග් බෙඳාද පෙරදිග හා අපරදිග දාර්ශනික ලෝකයේ වියානය පිළිබඳ දක්වා ඇති ආකල්ප මෙන්ම, ආදි බුදුසමයේ දක්නට ඇති

වියුක්කාණ ආකල්පය පිළිබඳ මූලික වගයෙන් අධ්‍යයනය කිරීමට අපේක්ෂිතය. එහි දී ආදි බොද්ධ වියුක්කාණ ආකල්පය තුළ වන්නා වූ සංඛ්‍යාත දේශනාවන් මෙන්ම පරියාය දේශනාවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට අපේක්ෂිතය.

මිට අමතරව වියුනය පිළිබඳ සමයාන්තර බොද්ධ ඉගැන්වීම්, ආදි බුදුසමය හා තුලනාත්මකව අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන අතර, මෙහි දෙවන පියවර ලෙස, මහායාන සම්ප්‍රදායානුගත යෝගාචාර වියුනවාදී සම්ප්‍රදායෙහි විග්‍රහ වන්නා වූ වෙශ්‍යානිකත්වය පිළිබඳ වූ දාර්ශනික මතයන් පිළිබඳ අවධානය යොමු කෙරේ. මෙහි දී විශේෂ වගයෙන් “ආලය වියුනය” නම් වූ ප්‍රමුඛ ඉගැන්වීම පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන අතර, එහි දී ආලය වියුනයේ මූල්‍යීත, ප්‍රවණතා හා සංවර්ධනයන් පිළිබඳ ආදි බොද්ධ හා සමයාන්තර ඉගැන්වීම සමග තුලනාත්මකව අධ්‍යයනය කෙරේ. එසේම නිබන්ධිකාවේ අවසන් පියවර ලෙස, ආලය වියුනය පිළිබඳ වූ ඉගැන්වීම ආදි බුදුසමයෙහි හා නිකායාන්තර ඉගැන්වීම සමග තුලනාත්මකව විමර්ශනය කරනු ලබන අතර, එහි දී මෙම වියුනයන් අතර ඇත්තා වූ සමානතා මෙන්ම විෂමතාවයන් පිළිබඳව සාකච්ඡා කෙරේ.

පර්යේෂණ ගැටුව

වියුක්කාණය පිළිබඳ පාලි මූලාග්‍රයාගත ඉගැන්වීම යෝගාචාර දාර්ශනයේ ආලය වියුක්කාණය හා කොතොක් දුරට සම-විෂම වේ ද?

පර්යේෂණ ක්‍රමවේදය

මෙම පර්යේෂණය ප්‍රාථමික මූලාග්‍රය පරිඹිලනය, ද්විතික මූලාග්‍රය පරිඹිලනය, සහරා හා කෝෂ ග්‍රන්ථ පරිඹිලනය, අන්තර්ජාල පරිඹිලනය යන ක්‍රමවේදයන් ඔස්සේ මූලික වගයෙන් සිදුකිරීමට අපේක්ෂිතය.

වියුක්කාණය පිළිබඳ පෙරදිග ආකල්ප අධ්‍යයනයේ දී මෙන් ම, ආදි බොද්ධ විවරණයන් තුළ ප්‍රාථමික මූලාග්‍රය පරිඹිලනය සිදු වේ. එසේ ම යෝගාචාර සම්ප්‍රදායාගත විවරණ අධ්‍යයනයේ දී, සම්ප්‍රදායාගත මූලාග්‍රයක් ලෙස දැක්වෙන වියුප්තිමානුතාසිද්ධිවාදය මෙන් ම, මහායාන ආර්ය ලංකාවතාර සූත්‍රය ද ප්‍රාථමික මූලාග්‍රය ලෙස හාවිත කිරීමට අපේක්ෂිත ය.

එසේම වියුන සංකල්පය පිළිබඳ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් රවනා වී ඇති විවිධ පොත්පත් හා ලිපි ලේඛන ආදි ද්විතීයික හා තාතීයික මූලාග්‍රය තුළ දැක්වෙන නොයෙකුත් පරිවර්තන, පර්යේෂණ, විශ්ලේෂණ, හැඳින්වීම ද මෙහි දී පාදක කොට ගැනීමට අපේක්ෂිත ය.

මෙට අමතරව මෙම සෙස්තුයෙහි අධ්‍යයන කටයුතු සිදුකොට ඇති හා මේ පිළිබඳ උනන්දුවක් දක්වන්නා වූ විවිධ විද්‍යාත්මක සමග සාකච්ඡා කිරීම ද අධ්‍යයන ක්‍රමවේදයක් ලෙස උපයෝගී කරගැනීමට අපේක්ෂිතය.

අධ්‍යයනයේ සීමා

මෙම අධ්‍යයනය සඳහා පාලි පෙළ දහම හා මහායාන යෝගාචාර විශ්වාසවාදී සම්ප්‍රදායට අයත්, මූල ග්‍රන්ථයක් වන වියුත්තිමාත්‍රකාසිද්ධිවාදය හා මහායාන ආර්ය ලංකාවතාර සූත්‍රය පාදක කොටගතු ලැබේ.

අධ්‍යයනයේ වැදගත්කම

මෙම අධ්‍යයනය තුළින් යෝගාචාර විශ්වාසවාදී මහායාන දාරුණික සම්ප්‍රදායේ මූල්‍ය ඉගැන්වීම වූ ආලය විශ්වාන සංකල්පය, මූල් බුදුධහම හා කොතරම් දුරට ගැලීමේදී අධ්‍යයනය කළ හැකි අතර, එහි වන්නා වූ සම-විෂමතාවයන් පිළිබඳව ද විමර්ශනය කළ හැක.

අධ්‍යයන අරමුණු

විශ්වාසය පිළිබඳ අදහස් පෙරදිග දාරුණියේ මෙන් ම අපරදිග දාරුණියේ ද විශේෂ වශයෙන් සාකච්ඡා වී ඇත. නුතනයේ ද උක්ත සංකල්පය පිළිබඳ බොහෝ සෙසින් සාකච්ඡා වන නමුත්, මෙහි මූල්‍යීය දැකගත හැකිකේ ප්‍රාග් බොඳේ යුගයේ පටන් ය. එයින් ආරම්භ වන්නා වූ විශ්වාස ආකල්පය බුදුසමයේ ආහාරයත් සමග දාරුණික වශයෙන් පෙශ්‍රණය වූ අතර, මෙහි ද විශ්වාසය පිළිබඳ මූල් බුදුසමයෙහි වන්නා වූ නිෂ්පරියාය දේශනාවන් විග්‍රහ කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස නිකායාන්තර බුදුසමය තුළ යෝගාචාර විශ්වාසවාදී සම්ප්‍රදාය නිර්මාණය විය. ඔවුනු විශ්වානය පිළිබඳ අදහස ආලය විශ්වාන සංකල්පය දක්වා ක්‍රමයෙන් පෙශ්‍රණය කළහ.

ප්‍රාග් බොඳේ යුගයේ ඉදිරිපත් වූ විශ්වාන ආකල්ප මෙන් ම, ආදි බොඳේ විශ්වාසවාදී ඉගැන්වීම්, යෝගාචාර සම්ප්‍රදායානුගත අදහස් හා ගැලපීමේ ද යම් චෙනස් වූ විවරණයන් දැකිය හැකි ය. එබැවින් එම විවිධත්වයන් පිළිබඳව ක්‍රියාත්මකව අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ අරමුණ වී ඇති අතර, එහි ද පහත අංශයන් කෙරෙහි අවධානය යොමු කෙරේ.

- වික්දානය පිළිබඳ පෙර-අපර දෙදිග දාරුණික මත විමර්ශනය
- වික්දානය පිළිබඳ පෙළ දහමෙහි වන්නා වූ ඉගැන්වීම් විමර්ශනය
- වික්දානය පිළිබඳ සමයාන්තර ඉගැන්වීම් විමර්ශනය
- යෝගාවාර වික්දානවාදී ආලය විදාන සංකල්පය පිළිබඳ විමර්ශනය හා එය අනෙකුත් ඉගැන්වීම් සමග කුලනාත්මකව අධ්‍යයනය කිරීම

උපක්ල්පනය

- යෝගාවාර විදානවාදී ආලය විදානය සහ පෙළ දහමෙහි ඉගැන්වෙන වික්දානවාදී ඉගැන්වීම් අතර සාපුරු සබඳතාවක් ඇති බව,
- පෙළ දහමෙහි ඉගැන්වෙන වික්දානවාදී ඉගැන්වීමෙහි සංවර්ධනයක් ලෙස ආලය විදානය නිර්මාණය වීම

සාහිත්‍ය විමර්ශනය

මෙම මාත්කාවට අදාළ දත්ත රස්කිරීමේ දී ඒ හා සම්බන්ධ රචනා වී ඇති මූලග්‍රන්ථයන් මෙන් ම, ගාස්ත්‍රීය පර්යේෂණ ද, සාහිත්‍ය ලිපි ලේඛන ද සෞයාගත හැකි අතර, ඒ තුළින් යම් යම් සාධක ඉස්මතු කරගැනීමට හැකි වේ. තමුත් මෙම සාහිත්‍ය විමර්ශන කුළ වික්දානය පිළිබඳ කුලනාත්මක අධ්‍යයනයක් සිදු වී තොමැති බැවින්, අපගේ මෙම පර්යේෂණය තුළ උක්ත කාර්යය ඉටුකිරීමට අපේක්ෂා කරමු, එහි දී ඉහත දැක් වූ සාහිත්‍ය විමර්ශනයන් උපයෝගී කරගනු ලබන අතර, ඒ පිළිබඳ සංක්ෂිප්ත හැඳින්වීමක් මෙහි දැක්වේ.

සි. ඒ. දොන් සේනෙවිරත්න මහතා විසින් (1961) රචිත “උපනිජද්” ග්‍රන්ථය, උපනිජද් දුරුණනාගත ඉගැන්වීම් අධ්‍යයනයේ දී ඉතා වැදගත් වේ. ජාත්‍යාර්ථක, බාහදාරණය, මුණ්ඩක, එළතරෙය, තෙත්තිරිය, මාණ්ඩුක්‍රාන්තිය, රේඛා, ප්‍රශ්න, කේත්‍යාපනිජද්, ග්‍රැවතාය්වතර, තෙකවලා යන උපනිජදයන්ගේ අන්තර්ගත දාරුණික වින්තනයන් පිළිබඳ මෙම ග්‍රන්ථයේ සංක්ෂිප්ත විවරණයක් දැකගත හැකිය.

ආචාර්ය, නෙළුවේ සුමනවංශ හිමියන් විසින් රචිත (2005) “කයෝපනිජදය - සාඩ්බ්‍රාන්තිය හා බුදුසමය” කාතිය, කයෝපනිජදයේ එන බොද්ධ හා සාඩ්බ්‍රාන්තිය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින්, එහි දාරුණික අගය විග්‍රහ කරමින් රචනා කරන ලද්දකි. මේ කුළ වික්දානය සම්බන්ධ වූ ප්‍රාග් බොද්ධ ආකල්ප පිළිබඳ පුළුල් වූ විමර්ශනයක් දැකගත හැකි.

ව�යිභේදෙන් පස්ක්‍රේස්ඩාලෝක හිමිගේ (1959) "වෙළඳීක යුගයෙන් බොඳ්ධ යුගයට" කාතිය තුළ ද වෙළඳීක යුගයෙන් ආරම්භව මහායාන බොඳ්ධ සම්පූද්‍යයේ ආරම්භය දක්වා දාරුණික යුගයන් පිළිබඳ පුළුල් වූ විග්‍රහයක් දක්වා ඇත. විශේෂයෙන් ආත්මන්, බුහුමන් වැනි විස්ක්‍රේතාණය සම්බන්ධ වූ සංකල්පයන්ගේ ක්‍රමික වර්ධනය මෙම කාතිය තුළින් හඳුනාගත හැකිය.

පර්යේෂණය තුළ ප්‍රාග් බොඳ්ධ විස්ක්‍රේතාණ ආකල්ප අධ්‍යයනයේ දී, පැලියගොඩ විද්‍යාලංකාර පිරුවන මගින් ප්‍රකාශිත "විද්‍යාලංකාර ගාස්ත්‍රීය සංග්‍රහය" (වෙළඳීක අංකය - 2011), ඉතා වැදගත් විය, වෙළඳීක සමාජ පසුබීම, වෙළඳීක ආගමික වින්තාවන්, වෙළඳීක නිදහස් වින්තනයන් පිළිබඳ සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යයන මෙහි අන්තර්ගතව ඇති බැවින් මෙය මාගේ පර්යේෂණය සඳහා ඉතා වැදගත් වූ ගාස්ත්‍රීය සංග්‍රහයකි.

පැලියගොඩ විද්‍යාලංකාර පිරුවන මගින් ප්‍රකාශිත "විද්‍යාලංකාර ගාස්ත්‍රීය සංග්‍රහය" (ලපනිඡද් අධ්‍යයන - 2013), තුළ උපනිඡද් දරුණාගත වින්තනයන් පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයන රාඛියක් අන්තර්ගතව ඇත. විවිධ වූ පැතිකඩ ඔස්සේ උපනිඡද් වින්තනය පිළිබඳ විග්‍රහ වී ඇති මෙම ගාස්ත්‍රීය සංග්‍රහය ද අපගේ පර්යේෂණය තුළ ඉතා වැදගත් විය.

ඒ. ඩී. පී. කලන්සුරිය මහතා විසින් රචිත "දාරුණික වින්තන බාරා ග්‍රීක වින්තකයෝ" (1997) "නුතන බටහිර දරුණනය" (2007) යන කාති, බටහිර දරුණනය තුළ දක්වෙන විස්ක්‍රේතාණවාදී ආකල්ප අධ්‍යනය සඳහා ඉවහල් විය. බටහිර දරුණනය තුළ මානසික පදාර්ථ පිළිබඳ විග්‍රහයන්, ආදි ග්‍රීක යුගයේ පටන් නුතන බටහිර දරුණනය දක්වා ක්‍රමයෙන් විකාශනය වන අයුරු මෙහි විස්තර වේ. එසේම බටහිර විස්ක්‍රේතාණවාදී ගුරුකුලයන් පිළිබඳව ද ඇතැම් සාධක මෙම කාතිය තුළින් හමු වේ.

හැගොඩ බෙමානන්ද හිමි (1992) රචිත "පේරවාද න්‍යාය" කාතිය තුළ පේරවාදී දාරුණික වින්තනයන් ඉතා සංකීර්ණව ඉදිරිපත් කොට ඇති අතර, මෙහි "ප්‍රත්‍යාස්‍යය" පිළිබඳ පේරවාද අර්ථකතන මනාව විග්‍රහ වී ඇත. එය විදාහංස සම්බන්ධ වූ ක්‍රියාවලියක් වන බැවින් මෙම කාතිය ද අප අධ්‍යයනයේ දී ඉතා වැදගත් වූව හි.

ආචාර්ය. කොලුප්පිටියේ මහින්ද සංසරක්ඩිත හිමියන් විසින් පරිවර්තනය කරනු ලැබූ (2007) රුහෙන ඊ. ඒ. ජෝහන්සන්ගේ "ගතික මතෙක් විද්‍යාව" කාතියෙහි (60-70 පිටු) දක්වෙන "විස්ක්‍රේතාණය" නම් වූ පරිවේශේදය තුළ ආදි බොඳ්ධ ඉගැන්වීම් පදනම් කොටගෙන විස්ක්‍රේතාණයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් සිදුකොට ඇත. විස්ක්‍රේතාණය පිළිබඳ ආදි බොඳ්ධ ඉගැන්වීම් අධ්‍යයනයේ දී මෙම කාතිය ඉතා වැදගත් විය.

ඒ. කේ. තිලකරත්න මහතාගේ (2001) "ව්‍යුති පරිසරන්ද විභාගය" කාතිය තුළ ද විස්ක්‍රේතාණයේ සාංසාරික ක්‍රියාකාරීත්වය පිළිබඳ අධ්‍යයනයක් සිදුකොට ඇත. එහි අන්තර්ගත තොරතුරු ද අපගේ පර්යේෂණයේ දී පාදක කොට ගනිමු.

කරගොඩ උයන්ගොඩ මෙත්ති මූර්ති හිමියන්ගේ (2001) "මනස පිළිබඳ බොද්ධ විශ්වාසය" කෘතියෙහි මනස පිළිබඳ ආදි බොද්ධ හා පෙරවාදී ඉගැන්වීම් පිළිබඳ සංක්ෂීප්ත ඉගැන්වීම් රාජියක් ඇතුළත් වී ඇත. විශේෂයෙන් මූලාශ්‍රය පදනම්ව මෙහි අධ්‍යායනයන් සිදුකොට ඇත.

පොල්වත්තේ බුද්ධදේශ හිමියන්ගේ (1960) "පෙරවාද බොද්ධ දරුණුනය" කෘතිය තුළ පෙරවාදී සම්ප්‍රදායානුගත දාරුණුනික වින්තනයන් පුළුල් වශයෙන් විවරණය වී ඇති අතර, මෙහි දහතුන්වන පරිවිෂේෂයෙහි (424-436 පිටු) විස්තර වන්නා වූ "පරිවිච්චමුප්පාද" විවරණය තුළ දැක්වෙන වික්‍රෝණයේ ක්‍රියාකාරිත්වය අපගේ අධ්‍යායනයේ දී ඉතා වැදගත් විය.

අමරදාස රත්නපාල මහතා විසින් රචිත (1964) "අහිඛරමාර්ථ පුද්ධිකා" (පළමු බාණ්ඩය) කෘතියෙහි පළමු පරිවිෂේෂය තුළ (1-87 පිටු) පෙරවාදී "විත්ත" සංකල්පය පිළිබඳ ආහිඛම්මික විවරණයන් විස්තරාත්මකව දක්වා ඇති බැවින් අපගේ අධ්‍යායනයේ දී මෙම කෘතිය ද පාදක කොට ගතිමු.

අසංග තිලකරත්න මහතා විසින් සංස්කරණය කරන ලද (1995) "අහිඛරම අධ්‍යායන" කෘතියෙහි අහිඛරමයේ ප්‍රහාරය, විකාශය, අන්තර්ගතය හා දරුණුනය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යායනයන් දක්වා ඇති ඇතර, මෙහි (230 247 පිටු) දැක්වෙන්නා වූ, වරාගොඩ පේරෙතන හිමියන්ගේ "යෝගාවාර අහිඛරමයෙහි ඉගැන්වෙන විද්‍යාන සංකල්පය පිළිබඳ තුලනාත්මක අධ්‍යායනයක්" නම් වූ ගාස්ත්‍රීය ලේඛනය, යෝගාවාර සම්ප්‍රදායේ විද්‍යාන විශ්වාසය සංක්ෂීප්තව විවරණය වූව කි.

හේත්පිටගෙදර ක්‍රුණසීහ හිමියන්ගේ (1964) "වියුප්තිමාත්‍රතාසිද්ධිවාදය" කෘතිය ආචාර්ය වෘෂ්ඩ පාදයන්ගේ විංගතිකාව හා ආචාර්ය ස්ථීරමති පාදයන්ගේ ත්‍රිංජතිකාව ඇතුළත් මූල ග්‍රන්ථයකි. මෙහි යෝගාවාර සම්ප්‍රදාය හැඳින්වීම මෙන් ම ඔවුන්ගේ විද්‍යානවාදී ආකල්පයන් පුළුල් වශයෙන් විශ්‍රාන්ත වී ඇත. මෙම කෘතිය තුළ විංගතිකා, ත්‍රිංජතිකා කාරිකා මෙන් ම එහි පෙළ ද දක්වා ඇත. එසේ ම ඒ සඳහා වන්නා වූ හාඡ්‍යය ද මෙහි අන්තර්ගතව ඇත.

වියුප්තිමාත්‍රතාසිද්ධිවාදය ඇසුරෙන් හිරිපිටියේ පක්‍රුණුකිත්ති හිමියන් විසින් රචිත (2003) "බොද්ධ විද්‍යානවාදය" කෘතිය තුළ යෝගාවාර සම්ප්‍රදායේ විද්‍යාන විශ්වාසයන් පිළිබඳ පුළුල් වූ විවරණයක් දක්වා ඇති අතර, මෙහි දී සමයාත්තර බොද්ධ ඉගැන්වීම් තුළ දැක්වෙන විද්‍යාන සංකල්පය පිළිබඳ අදහස් ද ඇතුළත් කොට ඇත.

හේත්පිටගෙදර ක්‍රුණසීහ හිමියන් විසින් පරිවර්තනය කරන ලද (1999) "අසංග ආචාර්ය පාදයන්ගේ යෝගාවාර භූමිගාස්තු" නම් වූ මූල ග්‍රන්ථය ද අපගේ අධ්‍යායනයේ දී පාදක කොට ගතිමු. යෝගාවාරීන්ගේ ප්‍රවාත්ති විද්‍යානය හා එම විද්‍යානයන්ගේ පහළ වීම, විද්‍යානය හා සම්බන්ධ වූ සිත්, මෙන් ම විද්‍යානය සම්බන්ධ වූ නොයෙකුත් උපමා මෙම කෘතිය තුළ විශ්‍රාන්ත වී ඇත.

මහාචාර්ය, ගුණපාල ධර්මසිර මහතා විසින් පරිවර්තනය කරන ලද (2002) "ලංකාවතාර සූත්‍රය" නම් වූ කාතිය තුළ, මහායාන ආර්ය ලංකාවතාර සූත්‍රයෙහි පරිවර්තනයක් දැකගත හැකිය. මූලාශ්‍රයාගත වියුනවාදී තොරතුරු අධ්‍යයනය සඳහා මූලික වශයෙන් මෙම කාතිය ඉවහල් වේ.

මහාචාර්ය, එස්, ඒ, පී, විජේසිංහ මහතා සහ පූජ්‍ය, වැවගෙදර සීලක්බන්ධ හිමියන් විසින් රචිත (2008) "බොද්ධ සංස්කෘත මූලාශ්‍රය අධ්‍යයනය-I, මහායාන සූත්‍ර ධර්ම හා පාල සූත්‍රාන්ත තුලනයක්" කාතියෙහි නවචන පරිච්ඡේදය තුළ (311 - 449 පිටු) ලංකාවතාර සූත්‍රය පිළිබඳ පූජ්‍යල් වූ විමර්ශනයක් හමු වේ. මෙහි ආර්ය ලංකාවතාර සූත්‍රය මෙන් ම, එහි සිංහල අනුවාදය, විමර්ශනය මෙන් ම හාජුය ද ඇතුළත් කොට ඇත. එමෙන් ම යෝගාචාර වියුනවාදී ධර්මතා පිළිබඳව ද මෙම පරිච්ඡේදය තුළ පූජ්‍යල් වශයෙන් සාකච්ඡා කොට ඇති අයුරු දැකගත හැකි ය.

මහාචාර්ය, එස්. ඒ. පී. විජේසිංහ මහතා විසින් රචිත (2000) "යෝගාචාර වියුනවාදී මහායාන දර්ශනය" කාතිය ආර්ය ලංකාවතාර සූත්‍රය පදනම් කොටගෙන රවනා වූවකි. මෙහි ක්‍රිවිධ පරිණාමය, ප්‍රතිත්‍යසමුෂ්පාද විවරණය, බෝධිසත්ත්ව සංකල්පය ආදි යෝගාචාර සම්ප්‍රදායානුගත ඉගැන්වීම් ලංකාවතාර සූත්‍රය පදනම් කොටගෙන විගුහ වී ඇත.

පල්ලේගෙදර සූසීම හිමියන් විසින් රචිත (2011) "මුල් බුදුසමය හා යෝගාචාර වියුනවාදය" කාතිය ද අපගේ පර්යේෂණයට අදාළ දත්ත ඇතුළත් වූවකි. මෙහි වියුද්ධාණය පිළිබඳ ආදි බොද්ධ ඉගැන්වීම්, සමයාන්තර ඉගැන්වීම්, යෝගාචාර වියුන ක්‍රියාකාරීත්වය ඇතුළු වියුනවාදී ඉගැන්වීම් කිහිපයක් පිළිබඳ ප්‍රමාණාත්මක හැදින්වීමක් අන්තර්ගතව ඇත.

අපගේ පර්යේෂණයට අදාළ සිංහල මාධ්‍යයෙන් ප්‍රකාශිත සාහිත්‍ය ගවේෂණයන්ට අමතරව, ඉංග්‍රීස් මාධ්‍යයෙන් ද පළ වී ඇති ගවේෂණයන් කිහිපයක් වේ. ඒ අතර,

Akira, Hirakawa, (1993) A History of Indian Buddhism from Sakyamuni to early Mahayana, Motilal Banarsidass Publishers Private Limited, Delhi.

Chatterjee, (A. K. 1975) The Yogachara Idealism, Motilal Banrsidas, India.

David, J, Kalupahana, (1987) Vijnaphimatrata Siddhi.

Jayathilaka, K. N. Early Buddhist Theory of knowledge, New Dilhi

Karunadasa, Y, (1989) Buddhist Analysis of matter, Buddhist Research Society, Singapore.

යන සාහිත්‍ය මූලාශ්‍රයන් ද අපගේ පර්යේෂණයට අදාළ තොරතුරු හා දත්ත රස් කරගැනීම සඳහා පාදක කොට ගනිමු.

පුළුණ

පිටුව

අප්‍රේස්පෙක්‍යාගේ ප්‍රකාශය හා උපදේශකවරයාගේ ප්‍රකාශය	II
පිදුම	III
උපකාරානුස්මාතිය	IV
පුළුණ	V - V
හැදින්වීම	VIII - XIV
සංකේත නිරූපණ	XV
සාරාංශය	XVI - XVIII

පළමුවන පරිචේෂ්දය

විශ්දේශ්‍යාණය පිළිබඳ පෙරදිග හා අපරදිග දාර්ගනික සංකල්ප පිළිබඳ විමසුම.

01.1. විශ්දේශ්‍යාණය පිළිබඳ පෙරදිග ආකල්පය.	01-02
01.2. ගෙවෙන්න ආකල්පය	02-06
01.3. උපතිෂ්ඨ දර්ගනයේ අන්තර්ගත විශ්‍යාන සංකල්පය.	07-18
01.4. උපතිෂ්ඨ පුනරුත්පත්ති සංකල්පය හා විශ්දේශ්‍යාණයේ ක්‍රියාකාරීත්වය.	18-21
01.5. විශ්‍යානය පිළිබඳ සාංඛ්‍ය හා යෝග දාර්ගනික සංකල්ප.	21-24
01.6. ගෙවෙන්න දර්ගනය.	24-25
01.7. බුද්ධකාලීන භාරතීය විශ්‍යානවාදී ප්‍රවණතා.	25-27
01.8. ජාත්‍යන්තර දර්ගනය	28-35
01.9. බුද්ධකාලීන ආත්මීය සංකල්ප තුළින් ප්‍රකටවන විශ්‍යානවාදී සිද්ධාන්ත.	35-36
01.10. විශ්‍යානය පිළිබඳ අපරදිග දාර්ගනික මතවාද.	37-39
01.11. ලිඛි ආත්මවාදී දාර්ගනික වින්තනය	39-44
01.12. නුතන අපරදිග දර්ගනයේ විශ්‍යානවාදී මතවාද.	44-46
01.13. සමකාලීන බවහිර විශ්‍යානවාදී ගුරුකුල	46-55

දෙවන පරිච්ඡේදය

ආදි බුදුහමේ දැක්වෙන වික්ද්‍යාණය පිළිබඳ ඉගැන්වීම්

02.1. ප්‍රධාන මෘදුකාංගය	55-57
02.2. විත්ත, මනො, වික්ද්‍යාණ විග්‍රහය	57-61
02.2.1. ආදි බුදුසමයේ “විත්ත” පදයෙහි භාවිතය	61-75
02.2.2. ආදි බුදුසමයේ “මනො” පදයෙහි භාවිතය	75-82
02.2.3. ආදි බුදුසමයේ “වික්ද්‍යාණ” පදයෙහි භාවිතය	82-92
02.3. ප්‍රතානක්‍රිය සහ වික්ද්‍යාණය	93-116
02.4. සංඛාර සහ වික්ද්‍යාණය අතර ඇති සඛලනාව	116-124
02.5. වික්ද්‍යාණය සහ නාමරුප අතර ඇති සඛලනාව	125-130
02.6. වික්ද්‍යාණය හා සංසාර ප්‍රවෘත්තිය	131-141

තෙවන පරිච්ඡේදය

වික්ද්‍යාණය පිළිබඳ ආදි බෙජ්ද්‍ර නිකායගත ඉගැන්වීම්

03.01. හැඳින්වීම	142-145
03.02. උරවාදී සම්පූද්‍යය	145-148
03.03. උරවාද හවුරු විත්ත සංකල්පය	148-163
03.04. උරවාද ව්‍යුතිවිත්ත විභාගය	164-171
03.05. උරවාද සම්පූද්‍යයානුගත අත්තරාභවික විග්‍රහය	171-176
03.06. උරවාද ප්‍රතිසංඝ්‍යාවිත්ත විග්‍රහය	176-177
03.07. උරවාද ආහිඛම්මික විත්ත විග්‍රහය	178-184
03.08. උරවාද ආහිඛම්මික ධර්ම විග්‍රහය	184-185
03.09. උරවාද ආහිඛම්මික විත්ත විභාගය	186-188
03.10. උරවාද ආහිඛම්මික විත්ත වර්ගීකරණය	188-201
03.11. උරවාද ආහිඛම්මික විත්තවිෂී සංකල්පය	201-207

සිවුතැනි පරිචේදය

යෝගාධාර විදානවාදී “ආලය විදාන” සංකල්පය හා එහි හාවිතය

04.01. යෝගාධාර සම්ප්‍රදාය- හැදින්වීම	214-216
04.02. යෝගාධාර සම්ප්‍රදායෙහි ආරම්භය හා විකාශය	216-219
04.03. යෝගාධාර විදානවාදය සඳහා බලපෑ මූලධීජ	219
04.03.01. අදි බොඳේද මූලධීජ	220-225
04.03.02. ස්ථානික සම්ප්‍රදායානුගත මූලධීජ	225-227
04.03.03. පුද්ගලවාද සම්ප්‍රදායානුගත මූලධීජ	227-228
04.03.04. සර්වාස්ථිවාද සම්ප්‍රදායානුගත මූලධීජ	228-230
04.03.05. සෞන්‍යාන්තික සම්ප්‍රදායානුගත මූලධීජ	230-231
04.03.06. මධ්‍යමක සම්ප්‍රදායානුගත මූලධීජ	231-2332
04.04. යෝගාධාර විදාප්‍රතිමාත්‍රණ සංකල්පය	232-249
04.05. විදානයෙහි ක්‍රියාකාරීතිය පිළිබඳ යෝගාධාර ආකල්පය	249-255
04.06. ආලය විදානය	255-258
04.07. ආලය විදානයෙහි මූලධීජ	258-261
04.08. ආලය විදානයේ ක්‍රියාකාරීතිය	261-262
04.09. ආලය විදානයේ තැන්පත් බීජ	262-265
04.10. ආලය විදානය මෙහෙයවන වාසනා	266
04.11. හේතු පරිණාමය, එල පරිණාමය සහ ආලය විදානය	267-268
04.12. ආලය විදානය තුළ අන්තර්ගත වෙළතසික ධර්මයෝග්	269-271
04.13. ආලය විදානයේ ආලම්භනය හා අරමුණු ගැනීම	271-273
04.14. ආලය විදානය හා හවගාමීතිය	273-275
04.15. ආලය විදානයේ නිරෝධය	275-277

04.16. ආලය විඳුනය පිළිබඳ සමයාන්තර ආකල්පය	277-278
04.17. ආලය විඳුනය සහ මනන විඳුනය	278-280
04.18. ආලය විඳුනය සහ ප්‍රවෘත්ති විඳුනය	281-286
05 වන පරිවිෂේදය	
ආදි බොද්ධ වින්තනයේ වික්ද්‍යාණ සංකල්පය, නිකායාන්තර මතවාද හා යෝගාචාරීන්ගේ ආලය විඳුනය අතර සම-විෂමතා විමර්ශනය	
05.01. බාහිර විෂය ප්‍රතිඵ්‍යාපනයෙහිලා, ආදි බුදුසමයෙහි දැක්වෙන වික්ද්‍යාණයෙහි ක්‍රියාකාරීතිය හා ආලය වික්ද්‍යාණයෙහි ක්‍රියාකාරීතිය	287-294
05.02. ආදි බොද්ධ වික්ද්‍යාණ සංකල්පය සඳහා බලපෑ මූල්‍යීය හා යෝගාචාර ආලය විඳුනයෙහි මූල්‍යීය	294-307
05.03. සාංසාරික පැවැත්ම පිළිබඳ ආදි බොද්ධ විවරණ සහ යෝගාචාර ආලය විඳුනයෙහි හවගාමීත්වය	307-313
05.04. ආදි බුදුසමයේ දැක්වෙන වික්ද්‍යාණ නිරෝධය හා ආලය විඳුනයෙහි නිරෝධය	313-316
05.05. පෙරවාද හවාංග විත්තය හා යෝගාචාර ආලය විඳුනය	316-327
නිගමනය	328-329
ආක්‍රිත ග්‍රන්ථ නාමාවලිය	330-336